



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
 දුරකථන අංක: 2477424, 2477423, 2477311
 ෆැක්ස්: 2346257, 2477739
 ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk
 වෙබ් අඩවිය: www.cbsl.gov.lk

ප්‍රවෘත්ති නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව
දිනය 2015 ජූලි මස 24 වැනි දින

මුදල් ප්‍රතිපත්ති විවරණය - 2015 ජූලි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස්වීම මගින් මනිනු ලබන උද්ධමනය, පෙර මාසයේ පැවති සියයට 0.2 හා සාපේක්ෂව, 2015 ජූනි මාසයේ දී සියයට 0.1 අගයක් වාර්තා කරමින් තවදුරටත් ශුන්‍යයට ආසන්න මට්ටමක පැවතුණි. වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද පෙර මස පැවති සියයට 1.9 සිට 2015 ජූනි මාසයේ දී සියයට 1.7 ක් දක්වා තවදුරටත් අඩු විය. මේ අතර, මනාව පාලනය කෙරුණු යටිතල ව්‍යුහයේ පිහිටි පිළිබිඹු කරමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය ද පෙර මාසයේ පැවති සියයට 2.6 හා සාපේක්ෂව 2015 ජූනි මාසයේ දී සියයට 2.8 අගයක් වාර්තා කරමින් තවදුරටත් අඩු මට්ටමක පැවතුණි. ඉන්ධන හා බලශක්ති පරිපාලිත මිල ගණන් පහළ දැමීමේ බලපෑම පිළිබිඹු කරමින් ඉදිරි මාස කිහිපය තුළ ද උද්ධමනය දැනට පවතින මට්ටමෙහි තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මුදල් අංශය සලකා බලන විට, දැනට පවතින අඩු පොලී අනුපාතික වාතාවරණයෙහි බලපෑම මධ්‍යයේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය 2015 මැයි මස දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 17.6 කින් වර්ධනය විය. මැයි මාසයේ දී පමණක් පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය රුපියල් බිලියන 48.6 ක් වූ අතර, වසරේ පළමු මාස පහ තුළ දී පෞද්ගලික අංශයට සපයන ලද සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 150 ක් විය. පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය වැඩිවීම මෙන්ම,

රාජ්‍ය අංශය බැංකු පද්ධතිය මගින් ලබාගත් ණය ප්‍රමාණයෙහි ඉහළ යෑම හේතුවෙන් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M_{2b}) පෙර මාසයේ වාර්තා කරනු ලැබූ සියයට 13.9 සමඟ සැසඳීමේ දී 2015 මැයි මාසයේ දී සියයට 15.4 කින් ඉහළ ගියේය.

විදේශීය අංශය සැලකූ විට, 2015 මැයි මාසයේ දී ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි වීම හේතුවෙන් වෙළඳ හිඟය පුළුල් විය. ඒ අතරම, 2015 මැයි මාසයේ දී වාර්තා වූ එ.ජ. ඩොලර් බිලියන 6.8 ක දළ නිල සංචිත, ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හා ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුතුවලින් ලද ලැබීම් හේතුවෙන් 2015 ජුනි මස අග වනවිට එ.ජ. ඩොලර් බිලියන 7.5 දක්වා ඉහළ ගොස් ඇතැයි ඇස්තමේන්තුගත කර ඇත. එසේම, මෙම කාලය තුළ දී සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වැනි අනෙකුත් විනිමය ලැබීම් ද විදේශීය අංශය සඳහා දායක විය. 2015 අප්‍රේල් මාසයේ දී ඉන්දියානු සංචිත බැංකුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබාදුන් එ.ජ. ඩොලර් මිලියන 400 ට අමතරව, එ.ජ. ඩොලර් බිලියන 1.1 ක පහසුකමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමඟ තවත් විනිමය හුවමාරු ගිවිසුමකට 2015 ජූලි මස 17 වැනි දින එළැඹිණි. මෙම නවතම පහසුකම ලැබීමත් සමඟ රටෙහි විදේශීය තත්ත්වය තවදුරටත් ශක්තිමත් වූ අතර, එය විනිමය අනුපාතිකයේ ස්ථාවරත්වයට ද සහාය වෙයි. 2015 වසරේ මේ දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එ.ජ. ඩොලරයට සාපේක්ෂව රු.133.70 දක්වා සියයට 2.0 කින් අවප්‍රමාණය විය.

මේ අතර, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ජාතික ගිණුම් පිළියෙල කිරීම සඳහා වන පදනම් වර්ෂය 2002 සිට 2010 දක්වා වෙනස් කරන ලද අතර, සම්පාදන ක්‍රමවේදය එක්සත් ජාතීන්ගේ ජාතික ගිණුම් පද්ධතිය-2008 (System of National Accounts-2008) හා අනුකූල වන පරිදි වැඩිදියුණු කර ඇත. පදනම් වර්ෂය වෙනස් කරන ලද ජාතික ගිණුම් සංඛ්‍යාලේඛන අනුව, සේවා අංශයේ ශක්තිමත් ක්‍රියාකාරිත්වයක් සමඟ 2015 වසරේ පළමු කාර්තුවේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 6.0 ක් බවට ඇස්තමේන්තු කර ඇත.

ආර්ථිකයේ ඉහත වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, මුදල් මණ්ඩලය, දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව 2015 ජූලි මස 23 දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී තීරණය කළේය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින්, සියයට

6.00 සහ සියයට 7.50 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කළේය.

මුදල් ප්‍රතිපත්ති තීරණය:	ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවතී
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 6.00
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 7.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 6.00